

19. ඉවසමු

එදා මදරසාවේ රැස්වීමක් පැවැත්විණි. දෙමවුපියෝ සහ ළමයි එයට සහභාගි වූහ. මදරසා ආලිම්, එහි දී කතාවක් පැවැත්වී ය.

දැන් අප අතර ඉවසීම නැති වී ගොසිනි. නමුත් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමාණන් එම ගුණ ධර්මය වැඩි දියුණු කළ යුතු යැයි කියා තිබෙනවා.

දිනක් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමාණන්ගේ නිවසට අමුත්තෙක් පැමිණියේ ය. නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමා ඔහුට හොදින් සංග්‍රහ කළේ ය. ඔහු එදින රාත්‍රියේ එහි නවාතැන් ගත්තේ ය. රාත්‍රියේ දී ඔහුට වැසිකිළි යාමට අවශ්‍ය විය. එළියට යාමට නොහැකි විය. නිවස අපිරිසිදු විය. ලෑජ්ජාවට පත් ඔහු එළිවෙන්තට පළමු එතැනින් පිට ව ගියේ ය.

නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමා සලාතය කිරීම සඳහා අලුයම අවදි විය. අමුත්තා ගැන සොයා බැලී ය. එවිට නිවස අපිරිසිදු වී ඇති බව දුටුවේ ය. අමුත්තාට උදවු කිරීමට නොහැකි වීම ගැන දුක් විය. අපිරිසිදු වූ තැන් පිරිසිදු කිරීමට පටන් ගත්තේ ය. එහි දී අමුත්තා දමා ගොස් තිබුණු කඩුව දුටුවේ ය. එය ඔහුට දිය යුතු යැයි සිතුවේ ය. දුකක් ද ඇති විය. අමුත්තා ඒ මොහොතේ ආපසු පැමිණියේ ය. නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමාණන් විසින් ඔහු ආදරයෙන් පිළිගන්නා ලදී. ඔහු දමා ගොස් තිබුණු කඩුව, ඔහු අතට ම දුන්නේ ය.



අමුත්තා ලජ්ජාවට පත් විය. "මම නිවස අපිරිසිදු කළෙමි. නොකියා ම ගියෙමි. එහෙත්, නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමා ඒ ගැන නොතකා, මා තබා ගිය කඩුව, ගෙන තබා මා අතට ම දුන්නේ ය. එතුමාණන්ගේ ගුණ යහපත්කම හා ඉවසීම ගැන මා කෙසේ පවසන්න ද?" යැයි අමුත්තා තමාට ම කියා ගත්තේ ය.

මේ ආකාරයට අප ද ඉවසීමේ පුරුද්ද ඇති කර ගත යුතු යැයි මද්රසා ආලිම් පැවසී ය.

මෙය ඇසූ ළමයි, තමන් ද එසේ කළ යුතු යැයි කතා කරමින් ගියෝ ය.

පැවරුම්

පහත දී ඇති වචන යොදා හිස්තැන් පුරවන්න.

සංග්‍රහ, අතින් ම, පුරුද්ද, කඩුව, ඉවසීම

1. ඉස්ලාම් පුරුදු කරයි.
2. අපි ආගන්තුකයන්ට හොඳින් කරමු.
3. ආගන්තුකයා තමාගේ අමතක කොට දමා ගියේ ය.
4. නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමා අලුයම තම නිවස පිරිසිදු කළේ ය.
5. අපිත් ඉවසීමේ ඇති කර ගනිමු.